

තෙවැනි පාර්ශ්වයේ අලෙවී නියෝජිතයින් (TPSA's) සඳහා වර්යාධර්ම පද්ධතිය

1. පූර්වකාව

තෙවැනි පාර්ශ්වයේ අලෙවී නියෝජිතයින් (TPSAs) සඳහා වන ආදරු වර්යාධර්ම පද්ධතිය යනු, ශ්‍රී ලංකාවේ ගෙවුම් කාචිපත් නිකුත් කරන්නන් හා අත්පත් කරගන්නන්ගෙන් සමන්විත ස්වේච්ඡා සංගමයක් වන ශ්‍රී ලංකා ගෙවුම් කාචිපත් කරමාන්ත සංගමය (Payment Card Industry Association of Sri Lanka - PCIASL) විසින් නිකුත් කළ, TPSAs විසින් බැංකු හා මූල්‍ය ආයතනවල නියෝජිතයින් ලෙස සේවය කරන අතරතුර යොදාගැනීම හා ක්‍රියාවේ යෙද්වීම සඳහා වන ව්‍යවස්ථාපිත නොවන ලේඛනයකි.

2. අදාළත්වය

HSBC බැංකුව සහ TPSAs අතර ඇති ගිවිසුමෙහි කොටසක් ලෙස යොදාගෙන, ඇතුළත් කරගැනීමෙන් පසුව මෙම ආවාරධර්ම පද්ධතිය HSBC බැංකුවේ ඕනෑම ගෙය, තෙවැනි කාචිපත්, අයිරා, හෝ වෙනත් යම් මූල්‍ය සැලසුමක් අලෙවීකරණයට සම්බන්ධ සියලුම තැනැත්තන් ට අදාළ වනු ඇත. දුරකථන-අලෙවීකරණ විධායකයින් (TME) හා ක්ෂේත්‍ර වෙළඳ කාර්ය මණ්ඩල යන දෙපාර්ශ්වයෙන් සමන්විත වන TPSAs, නම් වශයෙන්, සංප්‍ර අලෙවී විධායකයින් (DME) විසින් HSBC බැංකුව වෙනුවෙන් යම් සංප්‍ර අලෙවී මෙහෙයුමක් හාරගැනීමට පෙර මෙම වර්යාධර්ම පද්ධතිය මගින් බැඳී සිටීමට එකඟ විය යුතුය. මෙම ආවාරධර්ම පද්ධතිය කඩකරන ඕනෑම දුරකථන-අලෙවීකරණ විධායකයෙකු (TME)/සංප්‍ර අලෙවී විධායකයෙකු (DME) අසාදු ලේඛනගත කෙරෙන අතර, එසේ ගන්නා පියවරක් කළින් කළට TPSA විසින් HSBC බැංකුව වෙත වාර්තා කළ යුතුය. මෙම නියමයට අනුව ක්‍රියා කිරීමට අසමත්වීම HSBC බැංකුව සමඟ අදාළ TPSA ගේ ව්‍යාපාරය ස්ථීරව අවසන් කිරීමට හෝ විය හැකි අතර, කෙශත්‍රයෙන් ස්ථීරව ම අසාදු ලේඛනගත කිරීමට ද හේතු විය හැකිය.

දුරකථන-අලෙවීකරණ විධායකයින් (TMEs) හා සංප්‍ර අලෙවීකරණ විධායකයින් (DMEs) වෙත ඔවුන්ගේ කාර්යයන් පැවරීමට පෙර, TPSA විසින් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගත යුතුය. එම ප්‍රකාශයෙහි ආකෘතියක් මෙම ආවාරධර්ම පද්ධතියට අමුණා ඇත.

3. අර්ථලාභියකු (අර්ථලාභි ගනුදෙනුකරුවකු) දුරකථනයෙන් ඇමතිම බැංකුවෙහි සැලසුමක් හෝ බැංකුව ආශ්‍රිත සැලසුමක් ලබාදීම සඳහා අර්ථලාභියකු ඇමතිය යුත්තේ පහත තත්ත්වයන් යටතේ පමණි:

- බැංකුවේ අන්තර්ජාල අඩවිය/අැමතුම් මධ්‍යස්ථානය/ගාබාව හෝ සඛදතා කළමනාකරු හරහා බැංකුවේදී හෝ වෙනත් අර්ථලාභියකු/ගනුදෙනුකරුවකු විසින් යොමු කර ඇත්තම් හෝ බැංකුවේ සැලසුම් සම්බන්ධයෙන් ඇමතුම් පිළිගැනීමට කැමැත්ත පළ කර ඇති බැංකුවේ වත්මන් ගනුදෙනුකරුවකු විසින් සැලසුමක් ලබාගැනීමට කැමැත්ත දක්වා ඇති විට.
- අර්ථලාභියාගේ නම/දුරකථන අංකය/ලිපිනය තිබේ නම සහ එය කළමනාකරු/කණ්ඩායම් නායකයා විසින් අනුමත කරන ලද ලැයිස්තු/නාමාවලි/දත්ත ගබඩාව අතරින් ලබාගන්නා ලද සහ ඔහුගේ/ඇයගේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව. අලේවී පුද්ගලයා විසින්, ඔහුට/ඇයට ලබාදී ඇති 'අමතිය යුතු නොවන ලැයිස්තුව' වශයෙන් සලකුණු කර ඇති නම/අංකය අයත් පුද්ගලයෙකු ඇමතිම නොකළ යුතු වේ.

4. ඔබ විසින් අර්ථලාභියකු දුරකථනයෙන් ඇමතිය යුතු අවස්ථාව

මහු/ඇය අපහසුතාවකට පත්වන වේලාවන් හි දී අර්ථලාභියකු ඇමතිම නොකළ යුතු බවට සහතික විය යුතු වේ. සාමාන්‍යයෙන්, ඇමතිය යුත්තේ පැය 0900 සහ පැය 1900 අතර කාලයේ විය යුතුය.

දක්වා ඇති කාල වේලාවන්ට පෙර හෝ පසුව ඇමතුම් ලබාදිය හැක්කේ පහත තත්ත්වයන් යටතේ පමණි:

- ලිඛිතව හෝ වාචිකව අර්ථලාභියා විසින් අලේවී නියෝජිතයා වෙත එසේ කිරීමට ප්‍රකාශනව අවසර දී ඇති අවස්ථාවක.

5. අර්ථලාභියාගේ ප්‍රතිලාභ වෙනත් කිසිවෙකු හා සාකච්ඡා කළ හැකි ද?

TPSA විසින් අර්ථලාභියාගේ පොදුගැලීකත්වයට ගරු කළ යුතුය. අර්ථලාභියාගේ ප්‍රතිලාභ සාමාන්‍යයෙන් සාකච්ඡා කළ යුතු වන්නේ අර්ථලාභියා සහ අර්ථලාභියා විසින් බලය ලබා දී ඇති, අර්ථලාභියාගේ ගණකාධිකාරී / ලේකම් / කලතුයා වැනි වෙනත් යම් තැනැත්තෙකු / පවුල් සාමාජිකයෙකු සමඟ පමණි.

6. අර්ථලාභියා හැර වෙනත් තැනැත්තන්ට පණීවුඩ තැබීම හා ඇමතිම

පළමුවෙන් ම අර්ථලාභියා ඇමතිමට උත්සාහ කළ යුතුය. අර්ථලාභියා හා සම්බන්ධ විය නොහැකි නම්, මහු/ඇය වෙනුවෙන් පණීවුඩයක් තැබීය හැක. එම පණීවුඩයෙහි අරමුණ විය යුත්තේ අර්ථලාභියා වෙතින් ආපසු ඇමතිමක් ලබාගැනීම හෝ නැවත ඇමතිමට පහසු වේලාවක් ලබාගැනීම ය. සාමාන්‍යයෙන්, එවැනි පණීවුඩ පහත දැනු ට සීමා වනු ඇත.

"HSBC බැංකුව නියෝගනය කරමින් XXXXX (නිලධාරීයාගේ නම) විසින් අමතා XXXXX (දුරකථන අංකය) යන අංකයට ආපසු අමතන ලෙස ඉල්ලා සිටි බව කරුණාකර දැනුම් දෙන්න."

පොදු නියමක් ලෙස පණිවූවය මගින් දක්වා සිටිය යුත්තේ:

- HSBC බැංකුවේ සැලසුම් අලෙවිකිරීම හා බෙදාහැරීම සම්බන්ධව බව ය.

7. නොමග යවන සුළු ප්‍රකාශ /අවතිරදේශන කිසිවකට අවසර තැක

තෙවන පාර්ශ්වයක අලෙවි නියෝගකින් හෝ TPSA විසින් පහත දැ නොකළ යුතුය.

- පිරිනැමෙන යම් සේවාවක්/සැලසුමක් සම්බන්ධයෙන් අර්ථලාභියා නොමග යැවීම;
- සිය ව්‍යාපාරය හෝ සංවිධානයේ නම සම්බන්ධයෙන් අර්ථලාභියා නොමග යැවීම, හෝ ව්‍යාජ නියෝගනයක් සිදුකිරීම.
- යම් පහසුකමක්/ සේවාවක් සඳහා HSBC බැංකුව වෙනුවෙන් අසත්‍ය/ අනවසර කැපවීමක් හාරගැනීම.
- තෙවන පාර්ශ්වයකට බැංකුවේ යම් තොරතුරක් හෙළිදරව් කිරීම. ගනුදෙනුකරු වෙනුවෙන් මුදල් හැකිරවීම. මුදල් ලේඛනය දැක නොමැති අවස්ථාවල ලේඛන අත්සන් කිරීම.

8. දුරකථන-අලෙවිකරණ ආචාරයධර්ම

ඡ්‍රෑරව ඇමතුම

- TPSA කණ්ඩායම් නායක විසින් යම් ලැයිස්තුවක් නිෂ්කාශනය ඇත්තාම් හැර එම ලැයිස්තු මත දුරකථන ඇමතුම් නොදීම.

ඇමතුම අතරතුර

- ඔබව, ඔබගේ සමාගම, සහ ඔබගේ ප්‍රධානීයා හඳුන්වා දෙන්න.
- සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අවසර ලබාගන්න.
- අවසර නොලැබුණුහාන්, සමාව අයදු විනිතව ඇමතුම විසන්ධි කරන්න.
- ඔබ විසින් ඇමතුම ලබාදීමට හේතුව සඳහන් කරන්න.
- ඇමතුම ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ දුරකථනයකට නම්, සැම විටම ස්ථාවර දුරකථනයට තැවත ඇමතිමේ හැකියාව පිරිනමන්න.
- බාධා කිරීම හෝ තරක කිරීම කිසිදු අවස්ථාවක නොකරන්න.
- අර්ථලාභියාට වඩාත් පහසු වන හාජාවෙන් හැකි තාක් දුරට කරා කරන්න.
- ව්‍යාපාරික කරුණුවලට පමණක් සාකච්ඡාව සිමා කරන්න.

- ඔහු/ඇය විසින් සැලසුම මිල දී ගැනීමට අදහස් කරන්නේ නම්, අර්ථලාභියාට 'ඉතා වැදගත් තීතිරිති හා කොන්දේසි' පිළිබඳව අවබෝධය තිබේදැයි පරීක්ෂා කරන්න.
- රළඟ දුරකථන ඇමතුම හෝ රළඟ මූණගැසීම පිළිබඳව නැවත තහවුරු කරගන්න.
- අර්ථලාභියා විසින් ඉල්ලා සිටින්නේ නම්, ඔබගේ දුරකථන අංකය, ඔබගේ අධික්ෂකවරයාගේ නම හෝ ඔබගේ බැංකු නිලධාරියාගේ දුරකථන අංක ලබාදෙන්න.
- ඔහුගේ/ඇයගේ කාලය ලබාදීම වෙනුවෙන් අර්ථලාභියාට ස්තුති කරන්න.

ඇමතුමෙන් පසුව

- අර්ථණය සම්බන්ධයෙන් උනන්දුවක් නැති බවට සඳහන් කරන අර්ථලාභින්ට රළඟ මාස තුනක කාලය තුළ එම අර්ථණය සම්බන්ධයෙන් ම නැවත නො ඇමතිය යුතුය.
- 'ඇමතුම් නොදෙන්න' රෝස්ටරයක ලකුණු කිරීම සඳහා, කැමැත්ත ප්‍රකාශ කර ඇති අර්ථලාභින් සම්බන්ධයෙන් බැංකුව වෙත තොරතුරු සපයන්න. මෙම නම් ලැයිස්තුව මාසිකව ලබාගත යුතු වේ.
- දැනටමත් අලෙවිකර ඇති සැලසුම සම්බන්ධයෙන් අර්ථලාභින්/ගනුදෙනුකරුවන් වෙත කිසිවිටෙක ඇමතුම් ලබාදීම හෝ ඔවුන්ගෙන් ඇමතුම් ලබාගැනීම සිදු නොකරන්න. HSBC බැංකුවේ පාරිභෝගික සේවා කාර්යමණ්ඩලය අමතන ලෙස ඔවුන්ට උපදෙස් ලබාදෙන්න.

9. ත්‍යාග හෝ අල්ලස්

අර්ථලාභින් වෙතින් ත්‍යාග හෝ කිසිදු ආකාරයක අල්ලස් පිළිගැනීම අලෙවි තීයෝර්තයන් විසින් සිදු නොකළ යුතු ය. අර්ථලාභියකු/ගනුදෙනුකරුවකු විසින් කිසියම් අල්ලසක් හෝ ගෙවීමක් කිසියම් අලෙවි තීයෝර්තයකු වෙත පිරිනමනු ලැබුවහොත්, ඔහුගේ/ඇයගේ කළමනාකරණය වෙත දැනුම් දිය යුතුය.

10. හමුවීම්/ ඇමතිම සම්බන්ධ පූර්වෝපායයන්

අලෙවිකරු විසින්:

- පොදුගලිකන්වයට ගරු කළ යුතුය. අර්ථලාභියා සමඟ කටයුතු කිරීමේදී ප්‍රමාණවත් පරතරයක් පවත්වාගත යුතුය.
- ඔහුගේ/ඇයගේ කැමැත්ත නොමැතිව අර්ථලාභියාගේ තිවසට/ කාර්යාලයට ඇතුළු නොවිය යුතුය.
- මූණගැසීමට විශාල පිරිසක් නොයා යුතුය. එනම් බේචිර් (BDE) එක් අයෙකු සහ එක් අධික්ෂකයෙකු ව වඩා නොයා යුතුය. අර්ථලාභියාගේ පොදුගලිකන්වයට ගරු කරන්න.

- මූණගැසීමට යන අවස්ථාවේ දී අර්ථලාභියා එහි නොමැති නම, සහ පවුලේ සාමාජිකයින්/කාර්යාල සේවකයින් පමණක් සිටින්නේ නම, අර්ථලාභියා පැමිණෙන තෙක් සිටින ලෙසට ඉල්ලා සිටියහාත් හැර, නැවත අම්තන ලෙසට අර්ථලාභියා වෙත ඉල්ලීමක් කර, මහු/ඇය විසින් එම ස්ථානයෙන් බැහැර යා යුතුය.
- අර්ථලාභියා/ගනුදෙනුකරු විසින් ඉල්ලා සිටින්නේ නම, මහුගේ/ඇයගේ දුරකථන අංක ද, අධික්ෂකවරයාගේ නම හෝ අදාළ බැංකු නිලධාරියාගේ දුරකථන අංක ලබාදිය යුතුය.
- අර්ථලාභියා සමග සාකච්ඡාව ව්‍යාපාරයට පමණක් සිමා කරන්න. වෘත්තීයමය පරතරයක් පවත්වාගන්න.

11. වෙනත් වැදගත් කරුණු - පෙනුම හා ඇදුම් පැළදුම්

ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාර කටයුතු කරන විට TPSAs ගැලපෙන ආකාරයට හැඳ පැළඳ සිටිය යුතු අතර, සැම අවස්ථාවක දී ම හැඳුනුම්පත පැළඳ සිටිය යුතු ය.

මහත්වරුන් සඳහා, මින් අදහස් වන්නේ; හොඳින් ස්ත්‍රීක්ක කරන ලද කළිසමක්, හොඳින් ස්ත්‍රීක්ක ලද කමිසයක්, අත් දිග කමිසයක් නම් බොත්තම් දමා තිබේම සුදුසු ය. පිළිවෙළින් යුත්ත පෙනුම.

කාන්තාවන් සඳහා, මින් අදහස් වන්නේ; හොඳින් ස්ත්‍රීක්ක කරන ලද විධිමත් ඇදුමක් (සාරිය, ඇදුම් කට්ටලය, සාය සහ බිලවුසය ආදී), පිළිවෙළින් යුත්ත පෙනුම.

ඒන්ස්, සාමාන්‍ය කළිසම සහ/හෝ එම ජ්‍යෙෂ්ඨ, විවෘත සපන්තු, සෙරෙජ්පු, යෝග්‍ය ලෙස නොසැලුකේ.

12. ලිපි හා වෙනත් සන්නිවේදන හැසිරවිය යුතු ආකාරය

අර්ථලාභියා වෙත යවන ඕනෑම සන්නිවේදනයක් HSBC බැංකුව විසින් නියමකර ඇති හා අනුමතකර ඇති ආකාරයෙන් හා ආකාතියෙන් පමණක් සිදුකළ යුතු ය.

13. ප්‍රකාශනය සහ හාරගැනීම

මෙම සමග අමුණා ඇති නියමිත ආකාතියෙන් යුත් ප්‍රකාශනයක් සහ හාරගැනීමක්, HSBC බැංකුවේ සැලසුම් හා සේවාවන් කිහිවක් අලෙවි කිරීමේ කාර්යය සඳහා TPSA විසින් සේවයේ යොදවනු ලබන සැම දුර-අලෙවි විධායකයෙකු/සංුද්ධ අලෙවි විධායකයෙකු වෙතින් ම ලබාගත යුතු වේ.

14. බැංකුවේ නියෝජනයින් වෙතින් ආරක්ෂාව

අවසරලත් බැංකු විසින් පාරිභාගික සේවා සඳහා පත්කර ඇති නියෝජනයන්ගේ තොරතුරු සහ, ඔවුන් විසින් පහත සඳහන් දී සිදුකිරීමෙන් වැළැක්වීම සඳහා බැංකු විසින් ඔවුන් වෙත නිකුත් කර ඇති 'ආචාරධර්ම පද්ධතිය' පිළිබඳව දැනගැනීමේ අයිතිය ගනුදෙනුකරුවන්ට ඇත.

- අ) ගනුදෙනුකරුවන්ට හිරිහැර කිරීම
- ආ) ගෞය අයකරගැනීමේ අපවාරී ක්‍රම භාවිත කිරීම
- ඇ) ගනුදෙනුකරුගේ තොරතුරු අන් අයට හෙළිදරව් කිරීම
- ඈ) සැලසුම්/සේවා සම්බන්ධයෙන් අසත්‍ය හෝ නොමග යැවෙනසුළු තොරතුරු ලබන්දීම
- ඉ) බැංකුවේ සැලසුම්/සේවාවන්ට සම්බන්ධ වන ලෙසට ගනුදෙනුකරුවන්ට හෝ පොදු ජනතාවට අනිසි බලපෑම් කිරීමට
- ඊ) බැංකුවෙන් පිටත දී සුරක්ෂිත ලේඛන කිසිවකට අත්සන් ලබාගැනීමට ක්‍රියා කිරීමට

ආචාරයර්ම පද්ධතිය සම්බන්ධවයි

මහත්මයාණෙනි,

මබගේ ආයතනයේ _____ වගයෙන් මම සේවය කරමි. වෙනත් කරුණු අතර පිරිනැමීම, පැහැදිලි කිරීම, සැලසුම් සහ ඒ හා සම්බන්ධ සේවා පිළිබඳව HSBC බැංකුවේ අප්පලාභීන්ට ලේඛන ගතකිරීම්වලට මූලාශ්‍ර ලබාදීම හා සහය වීම, මාගේ රැකියාවට අදාළ කාර්ය ලැයිස්තුවට ඇතුළත් වේ.

මාගේ සේවාවන් ඉටුකිරීමේ දී, මෙම ලේඛනයට අමුණා ඇති ආචාරයර්ම පද්ධතිය අනුගමනය කිරීමට බැඳී සිටිමි.

එම ආචාරයර්ම පද්ධතිය මා විසින් කියවා තේරුම් ගෙන ඇති බවත්, එයින් බැඳී සිටීමට එකා වන බවත් මම තහවුරු කරමි. එහි අන්තර්ගතය, පහත නම් සඳහන් කර ඇති ප්‍රහුණුකරු විසින් මා වෙත සම්පූර්ණයෙන් පැහැදිලි කළ බව ද මම වැඩිදුරටත් තහවුරු කරමි.

එකී ආචාරයර්ම පද්ධතිය කඩකිරීමක්, අනුකූලව ක්‍රියා නොකිරීමක් සිදුවූ අවස්ථාවක දී ඔබ විසින් සුදුසු යුයි සිතන ආකාරයේ පියවර මට එරෙහිව ගැනීමට ඔබට හිමිකම පවතිනු ඇත.

අත්සන් කරන ලද්දේදේ වර්ෂ _____ මස _____ දින දී ය

අත්සන _____ නම _____ නියෝජිත ආයතනය

ප්‍රහුණුකරුගේ අත්සන _____ නම _____ සමාගම